



**මුදල් මණ්ඩලය
ශ්‍රී ලංකා මහ බැංකුව**

2017 මාර්තු

ක්ෂුද්‍රමූල්‍ය පනතේ විධාන

2017 අංක 02

ව්‍යුහාත්මක වෙනස්කම්

2016 අංක 6 දරන ක්ෂුද්‍රමූල්‍ය පනතේ 11 වගන්තිය ප්‍රකාරව නිකුත් කරන ලදී.

1. මුදල් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම්
 - 1.1. කිසිදු බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගමක්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව:-
 - අ) යම් පාලිත සමාගමක්, අනුමත පාලිත සමාගමක පාලිත හෝ ආශ්‍රිත සමාගමක් හෝ ආශ්‍රිත සමාගමක් පිහිටුවීම;
 - ආ) සම්පූර්ණ ව්‍යාපාරය හෝ එහි කොටසක් විකිණීම;
 - ඇ) යම් ආයතනයක හෝ සමාගමක සම්පූර්ණ ව්‍යාපාර කටයුතු හෝ ඉන් කොටසක් අත්පත් කරගැනීම;
 - ඈ) යම් ආයතනයක් හෝ සමාගමක් සමඟ සම්බන්ධ කිරීම, ඒකාබද්ධ කිරීම හෝ සංයෝග වීම;
 - ඉ) සමාගමේ නම වෙනස් කිරීම;
 නොකළ යුතුය.
2. අධ්‍යක්ෂගේ අනුමැතිය අවශ්‍ය වන ව්‍යුහාත්මක වෙනස්කම්
 - 2.1. කිසිදු බලපත්‍රලාභී ක්ෂුද්‍රමූල්‍ය සමාගමක්, අධ්‍යක්ෂගේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව:-
 - අ) තැපැල් සේවා, පණිවිඩ සේවා, ගෘහ පාලන හා පිරිසිදු කිරීමේ සේවා, පරිශ්‍ර ආරක්ෂා කිරීමේ සේවා, වැටුප් හා ලේඛක කටයුතු හැර වෙනත් කටයුතු සඳහා බාහිර සේවාවන් ලබා ගැනීම;
 - ආ) සමාගමේ කොටස් ප්‍රාග්ධනය වැඩි කිරීම හෝ අඩු කිරීම;
 - ඇ) අනුමත පාලිත හෝ ආශ්‍රිත සමාගමක කොටස් ප්‍රාග්ධනයෙහි කර ඇති ආයෝජනයන් වැඩි කිරීම;
 - ඈ) අනුමත පාලිත හෝ ආශ්‍රිත සමාගමක සම්පූර්ණ ව්‍යාපාර කටයුතු හෝ ඉන් කොටසක් විකිණීම;

- ඉ) සාංගමික ව්‍යවස්ථාවලිය වෙනස් කිරීම;
- ඊ) පොත් අගය රුපියල් මිලියන එකකට (රු.1,000,000) වඩා වැඩි වත්කම්, පවත්නා වෙළඳපොල වටිනාකමට වඩා අඩු අගයකට පැවරීම හෝ විකිණීම;
- උ) අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකුගේ හෝ ප්‍රධාන විධායක නිලධාරියාගේ තනතුර වෙනස් කිරීම;
- ඌ) මූල්‍ය ප්‍රතිෂ්ඨාවකට හැර වෙනත් ප්‍රතිෂ්ඨාවකට එහි වත්කම් පැවරීම හෝ විකිණීම;

තොකළ යුතුය.

- 3. අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු හෝ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරීවරයාගේ ඉල්ලා අස්වීම
- 4. අර්ථ දැක්වීම

3.1. අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු හෝ ප්‍රධාන විධායක නිලධාරියා/ සාමාන්‍යාධිකාරීවරයා, අධ්‍යක්ෂගේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව සමාගමෙන් ඉල්ලා අස් නොවිය යුතුය.

- 4.1 මෙම විධානයේ,
 - අ) “පාලිත” සහ “ආශ්‍රිත” යන්නට ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්හි භාවිතා කරන අර්ථ ගෙනදේ.
 - ආ) “පවත්නා වෙළඳපොල වටිනාකම” යන්නෙන් කැමැත්තක් ඇති ගැණුම්කාර හා විකුණුම්කාර පාර්ශවයන් අතර අපක්ෂපාතී පදනමකින් සිදුවන ගණුදෙනුවකදී වත්කමක් හුවමාරු විය යුතු අගය ලෙස බලපත්‍ර ලත් තක්සේරුකරුවකු විසින් තීරණය කරනු ලබන තක්සේරු වටිනාකම අදහස් වේ.
 - ඇ) “අධ්‍යක්ෂ” යන්නෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ක්ෂුද්‍රමූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අදහස් වේ.

ඉන්දුජීන් කුමාරස්වාමි
මුදල් මණ්ඩලයේ සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති